

## GRADE 10

### UNIT 04

# BINOMINAL EXPRESSIONS

$$\begin{aligned}(a+b)^1 &= a + b \\(a+b)^2 &= a^2 + 2ab + b^2 \\(a+b)^3 &= a^3 + 3a^2b + 3ab^2 + b^3 \\(a+b)^4 &= a^4 + 4a^3b + 6a^2b^2 + 4ab^3 + b^4\end{aligned}$$

SUJEEWA AMARATUNGA  
NATIONAL DIPLOMA IN TEACHING (MATHS SP.)  
B.ED (MATHS) MSC (EDUCATION)

## ද්‍රව්‍යභාෂණ ප්‍රකාශන

### Binomial Expressions

පුණික්ෂණ අභ්‍යාසය

$$1. \quad 2 \times 3a =$$

$$2. \quad 4 \times (-2x) =$$

$$3. \quad (-3) \times 2x =$$

$$4. \quad (-4p) \times (-2q) =$$

$$5. \quad 3x \times (5x) =$$

$$6. \quad 2(2x + 1) =$$

$$7. \quad 4(y - 2) =$$

$$8. \quad -3(a + 2) =$$

$$9. \quad -2(2x - 3) =$$

$$10. \quad 2x(4x + 1) =$$

$$11. \quad x(x + 2) - 2(x + 2) =$$

$$12. \quad m(m - 3n) - 3(m - 3n) =$$

$$13. \quad (x + 5)(x + 8) =$$

$$14. \quad (7+a)(3-a) =$$

$$15. \quad (m - 2)(2 - m) =$$

අභ්‍යාසය 4:1- 01 ගණන

## ද්විපද ප්‍රකාශන ගොඩනැගීම

1. සංජුක්ණාස්‍යාකාර පිටිවතියක දිග මීටර  $(2a + 7)$  ද, පළල මීටර  $(2a - 3)$  ද වේ නම් එහි වර්ගෘලය සොයන්න.

$$\begin{aligned}
 \text{වර්ගෘලය} &= \text{දිග} \times \text{පළල} \\
 &= \dots\dots\dots\dots\dots \\
 &= \dots\dots\dots\dots\dots \\
 &= \underline{\dots\dots\dots\dots} \quad \text{වර්ග මීටර}
 \end{aligned}$$

2. පියුම් සමවතුරස්‍යාකාර මල් පාත්තියක් සැදුවාය. ඇයගේ නැගණිය සංජුක්ණාස්‍යාකාර මල් පාත්තියක් සැදුවාය. නැගණියගේ පාත්තියේ දිග පියුම්ගේ පාත්තියේ දිගට වඩා 3m වැඩිවන අතර, නැගණියගේ පාත්තියේ පළල පියුම්ගේ පාත්තියේ පළලට වඩා 2m අඩුය.

I). පියුම්ගේ මල් පාත්තියේ වර්ගෘලය සොයන්න.

.....  
 .....  
 .....

II). නැගණියගේ මල් පාත්තියේ දිග  $x$  ඇසුරින් ලියන්න.

.....  
 .....

III). නැගණියගේ මල් පාත්තියේ පළල  $x$  ඇසුරින් ලියන්න.

.....  
 .....

IV). නැගණියගේ මල් පාත්තියේ වර්ගජලය සඳහා ප්‍රකාශණයක් ගොඩ නගන්න.

.....

.....

.....

.....

V). පියුම්ගේ මල්පාත්තිය හා නැගණියගේ මල්පාත්ති වල වර්ගජලය ඇසුරෙන් සමිකරණයක් ගොඩනගන්න. ඒ ඇසුරෙන් පියුම්ගේ මල් පාත්තියේ පළල සෞයන්න.

.....

.....

.....

.....

.....

.....

.....

### ද්‍රීපද ප්‍රකාශනවල වර්ගායින

$$සේ :- (x + 5)^2$$

- පළමු සංඛ්‍යාවේ වර්ගය මුළට
- සංඛ්‍යා දෙකක් ගුණීතයේ **දෙගුණය** මැදට
- දෙවන සංඛ්‍යාවේ වර්ගය ඇගට

$$x^2 + (2 \times x \times 5) + 5^2$$

$$\underline{x^2 + 10x + 25}$$

$$සේ :- (a - 3)^2$$

$$= a^2 - (2 \times a \times 3) + 3^2$$

$$= a^2 \underline{-6a + 9}$$

$$සේ :- (2m - 3)^2$$

$$= (2m)^2 - (2 \times 2m \times 3) + 3^2$$

$$= \underline{4m^2 - 12m + 9}$$

$$සේ :- (2x + 3y)^2$$

$$= (2x)^2 + (2 \times 2x \times 3y) + (3y)^2$$

$$= \underline{4x^2 + 12xy + 9y^2}$$

**අභ්‍යන්තරය 4-2**

1.  $(x + 5)^2$  =
2.  $(x - 5)^2$  =
3.  $(2x + 5)^2$  =
4.  $(2x + y)^2$  =
5.  $(-2x + 5)^2$  =
6.  $(x - 2y)^2$  =
7.  $(-2x + y)^2$  =
8.  $(2x + 3y)^2$  =
9.  $(2x - 3y)^2$  =
10.  $(-2y - x)^2$  =
11.  $(\quad )^2$  =  $25 + 10b + b^2$
12.  $(\quad )^2$  =  $a^2 + 8a + 16$
13.  $(\quad )^2$  =  $x^2 - 14x + \underline{\quad}$
14.  $(-3 \quad )^2$  =  $\underline{\quad} - +x^2$
15.  $(\quad - x)^2$  =  $16 + \underline{\quad}$

වර්ගායිත හාවිතයෙන් සංඛ්‍යාවල අගය සෙවීම.

$$\begin{aligned} C_{Q1} &:- 21^2 \\ &= (20 + 1)^2 \\ &= 20^2 + (2 \times 20 \times 1) + 1^2 \\ &= 400 + 40 + 1 \\ &= \underline{\underline{441}} \end{aligned}$$

$$\begin{aligned} C_{Q2} &:- 29^2 \\ &= (30 - 1)^2 \\ &= 30^2 - (2 \times 30 \times 1) + 1^2 \\ &= 900 - 60 + 1 \\ &= \underline{\underline{841}} \end{aligned}$$

**අගය සොයන්න**

1).  $102^2 = \dots \dots \dots$   
 $= \dots \dots \dots$   
 $= \dots \dots \dots$   
 $= \dots \dots \dots$

2).  $9.9^2 = \dots \dots \dots$   
 $= \dots \dots \dots$   
 $= \dots \dots \dots$   
 $= \dots \dots \dots$

පුරුණ වර්ගයක් ගොඩනැගීමට හිස්තැනට සූදුසු අගය පුරවන්න.

- 1).  $x^2 + 6x + \underline{\hspace{2cm}}$
- 2).  $m^2 - 4m + \underline{\hspace{2cm}}$
- 3).  $a^2 - \underline{\hspace{2cm}} + 169$
- 4).  $36 + \underline{\hspace{2cm}} + m^2$
- 5).  $\underline{\hspace{2cm}} - 8x + \underline{\hspace{2cm}}$

විශේෂ ගණන් කිහිපයක් සාදමු.

1).  $x + y = 5$  ඇ,  $xy = 6$  ද, නම  $x^2 + y^2$  හි අගය සොයන්න.

$$(x + y)^2 = x^2 + 2xy + y^2 \text{ බව අප දනිමු.}$$

දැන් ආදේශ කරමු.

$$5^2 = x^2 + 2 \times 6 + y^2$$

$$25 - 12 = x^2 + y^2$$

$$\underline{13} = x^2 + y^2$$

2).  $(a - b) = 3$  ඇ,  $ab = 28$  ඇ, විට  $a^2 + b^2$  හි අගය

$$(a - b)^2 = a^2 - 2ab + b^2 \text{ බව අප දනිමු.}$$

$$3^2 = a^2 - 2 \times 28 + b^2$$

$$9 + 56 = a^2 + b^2$$

$$\underline{65} = a^2 + b^2$$

3).  $x^2 + y^2 = 25$  අේ,  $xy = 12$  අේ, තම  $x + y$  හි අගය

$$\begin{aligned}(x+y)^2 &= x^2 + 2xy + y^2 \\ &= (x^2 + y^2) + 2xy \\ &= 25 + 2 \times 12 \\ &= 25 + 24\end{aligned}$$

$$(x+y)^2 = 49$$

$$\therefore x + y = \pm 7 \quad (\sqrt{49} = \pm 7)$$

එනම්  $x + y = +7$  හෝ  $x + y = -7$  විය හැක.

4).  $(x+k)^2 = x^2 + 6x + q$  වන විට  $k$  හා  $q$  හි අගය

මෙහි මැදි පදය 6 නිසා  $k = 3$  විය යුතුය.

එවිට  $q = k^2$  වන බැවින්  $q = 9$  වේ.

5).  $(t + \frac{1}{t})^2 = 2$  වන විට  $t^2 + \frac{1}{t^2}$  හි අගය

$$(t + \frac{1}{t})^2 = t^2 + 2 \times t \times \frac{1}{t} + \frac{1}{t^2}$$

$$2^2 = t^2 + 2 + \frac{1}{t^2}$$

$$4 - 2 = t^2 + \frac{1}{t^2}$$

$$2 = t^2 + \frac{1}{t^2}$$


---